

ව්‍යවසාය - 2011



ව්‍යවසාය නගර සභාව

බලන්ගොඩ නගර සභාව
2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ආදායම් වියදම් ගිණුම

	2010/12/31	2011/12/31
(1) පුනරාවර්තන ආදායම්		
310 වරිපනම් හා බදු	3,352,150	3,600,000.00
320 කුලී	14,814,560	17,909,407.94
330 බලපත්‍ර	1,473,144	1,783,962.93
340 සේවාපත් සඳහා ගාස්තු	8,380,030	15,322,426.49
350 වරෙන්තු ගාස්තු දඩ හා දඩුවම්	1,021,663	1,113,888.79
360 වෙනත් ආදායම්	6,349,932	7,436,843.94
370 ආදායම් ආධාර	23,529,646	23,105,734.82
පුනරාවර්තන ආදායම් එකතුව	58,921,125	70,272,264.91
(2) පුනරාවර්තන වියදම්		
410 පෞද්ගලික පඩිනඩි	29,079,062	33,002,494.57
420 ගමන් වියදම්	614,167	393,537.24
430 සැපයුම් හා උපකරණ	14,832,541	19,529,621.57
440 ප්‍රශ්නිත වත්කම් අලුත්වැඩියාව හා නඩත්තුව	5,583,258	15,262,638.14
450 ප්‍රවාහන සම්බන්ධතා, අවශ්‍යතා හා වෙනත් සේවා	4,760,677	5,199,771.08
460 පොලී ගෙවීම් ලාභාංශ හා ප්‍රසාද මුදල්	8,515,981	7,180,251.86
470 ආධාර මුදල් දායක මුදල් හා සහනාධාර	269,803	203,374.50
480 විශ්‍රාම වැටුප් විශ්‍රාම ප්‍රතිලාභ හා පාරිතෝෂිත	342,769	218,334.36
පුනරාවර්තන වියදම් එකතුව	63,998,257	80,990,023.32
පුනරාවර්තන වියදමට වඩා වැඩි/(අඩු) පුනරාවර්තන ආදායම	(5,077,133)	(10,717,758.41)
(3) ප්‍රාග්ධන ආදායම්		
380 මූලධන ආධාර	30,705,854	20,081,422.31
	30,705,854	20,081,422.31
	25,628,721	9,363,663.90
(4) ප්‍රාග්ධන වියදම්		
510 ප්‍රාග්ධන වැය	56,104,711	26,053,581.66
520 පුස්තකාල පොත් මිලදීගැනීම	37,201	128,665.50
	56,141,913	26,182,247.16
අතිරික්තය/(උනන්දාවය)	(30,513,191)	(16,818,583.26)

සටහන - 1

පිළියෙල කළේ:

පරීක්ෂා කළේ:

අනුමත කළේ

බලන්ගොඩ නගර සභාව


 ගණකාධිකාරී ලේඛම් සභාපති

බලන්ගොඩ නගර සභාව
2011 දෙසැම්බර් 31 දිනට
ශේෂ පත්‍රය

සටහන්		2010/12/31	2011/12/31
(1) 110 ජංගම නොවන වත්කම්	02	221,283,676	247,465,922.73
(2) ජංගම වත්කම්			
120 අතැති නොග	03	696,166	768,655.84
140 සේවක ණය		1,701,747	2,003,585.71
150 අයකරගත හැකි උපයෝගී සේවා	04	335,094	196,935.45
160 ආදායම් ණයගැතියෝ	05	24,758,182	31,505,276.29
170 පෙර ගෙවුම්	06	41,130,355	40,857,085.08
180 ආයෝජන	07	3,797,015	1,713,033.44
190 මුදල්	08	23,252,472	22,778,621.27
ජංගම වත්කම් එකතුව		95,671,031	99,823,193.08
(3) අඩුකළා : ජංගම වගකීම්			
230 ණයහිමියෝ	09	89,542,836	73,051,459.44
250 ආපසු ගෙවිය යුතු තැන්පතු	10	66,338,850	13,913,886.35
ජංගම වගකීම් එකතුව		155,881,686	86,965,345.79
කාරක ප්‍රාග්ධන / උභයකාරක ප්‍රාග්ධන ශුද්ධ වත්කම්		(60,210,655)	12,857,847.29
		161,073,021	260,323,770.02
 මුදල් යොදවන්නේ :			
ජංගම නොවන වගකීම්			
210 සමුච්චිත අරමුදල හා සංචිත	11	67,260,477	166,665,571.31
220 ණය ප්‍රාග්ධනය	12	93,812,543	93,658,198.71
		161,073,021	260,323,770.02

පිළියෙල කළේ:

පරීක්ෂා කළේ:

අනුමත කළේ

බලන්ගොඩ නගර සභාව




 ගණකාධිකාරී ලේකම් සභාපති

බලන්ගොඩ නගර සභාව
2011/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශය

	2010/12/31	2011/12/31
මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ මුදල් ප්‍රවාහයන්		
ලැබීම් :-		
වරිපත්ම් බදු	4,091,390	4,023,206.30
කුලී ලැබීම්	14,610,616	18,111,502.94
බලපත්‍ර ගාස්තු	1,515,937	1,783,962.93
අනෙකුත් සේවා සැපයීම්	8,075,965	15,823,826.50
වරෙන්කු ගාස්තු හා දඩ මුදල්	1,234,338	1,002,642.79
වෙනත් ආදායම්	8,881,134	3,997,596.88
ආදායම් ආධාර	23,661,913	22,569,524.90
අනෙකුත් ලැබීම්	35,741,481	26,607,569.23
	97,812,774	93,919,832.47
ගෙවීම් :-		
පෞද්ගලික පඩිනඩි	(29,681,666)	(32,983,722.12)
සැපයුම් සඳහා ගෙවීම්	(9,233,980)	(14,217,790.04)
සේවා හා අලුත්වැඩියා සඳහා ගෙවීම්	(6,811,116)	(7,191,032.56)
පොලී ගෙවීම්	(215,417)	(203,663.27)
සහනාධාර හා විශ්‍රාම වැටුප්	(373,143)	(191,774.45)
අනෙකුත් ගෙවීම්	(57,181,986)	(41,739,071.33)
	(103,497,306)	(96,527,053.77)
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වූ ශුද්ධ මුදල් ප්‍රමාණය	(5,684,532)	(2,607,221.30)
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන් :-		
ස්ථාවර වත්කම් අත්පත් කරගැනීමට මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට දැරූ ආයෝජන / ප්‍රාග්ධන පිරිවැය	(22,806,430)	(15,941,962.41)
ස්ථාවර තැන්පත් ආපසු ගැනීම	11,911,274	2,321,079.90
ආයෝජන ක්‍රියාකාරකම් වලින් වූ ශුද්ධ මුදල් ප්‍රමාණය	(10,895,156)	(13,620,882.51)
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහයන්		
ප්‍රාග්ධන ආධාර ලැබීම්	22,198,610	15,908,598.07
දේශීය ණය සංවර්ධන අරමුදල (LLDf) ණය ආපසු ගෙවීම්	(142,591)	(154,344.77)
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් වූ ශුද්ධ මුදල් ප්‍රමාණය	22,056,019	15,754,253.30
මුදල් හා මුදල් සමාන දෑවල ශුද්ධ වැඩිවීම / (අඩුවීම)	5,476,331	(473,850.51)
කාලපරිච්ඡේදය ආරම්භ වූ මුදල් හා මුදල් සමාන දෑ	17,776,141	23,252,471.78
කාලපරිච්ඡේදය ආරම්භ වූ මුදල් හා මුදල් සමාන දෑ	23,252,472	22,778,621.27
	2010/12/31	2011/12/31
බැංකු ශේෂයන්:-		
ලංකා බැංකුවේ ජංගම ගිණුම් - 5947660	1,735,001	3,102,642.63
මහජන බැංකුවේ ජංගම ගිණුම - 6351750	20,608,297	18,754,881.78
මහජන බැංකුවේ ජංගම ගිණුම - 6351748	386,882	446,785.75
මහජන බැංකුවේ ජංගම ගිණුම - 6352159	445,823	242,822.98
මහජන බැංකුවේ ජංගම ගිණුම - 6352717	60,037	167,701.71
මහජන බැංකුවේ ජංගම ගිණුම - 0032614	16,432	63,786.42
	23,252,472	22,778,621.27

පිළියෙල කළේ:

පරීක්ෂා කළේ:

බලන්ගොඩ නගර සභාව
අනුමත කළේ


බලන්ගොඩ නගර සභාව
2011.12.31 න් අවසන් වසර සඳහා ගිණුම්කරණ ප්‍රතිපත්ති

1. ආයතනික තොරතුරු :

බලන්ගොඩ නගර සභාව නගර සභා ආඥා පනත මගින් 1945 වර්ෂයේ දී සංස්ථාපනය කරන ලදී. නගර සභා කාර්යාලය බලන්ගොඩ බාන්ස්ථරවත්ත මාවතේ අංක: 05 දරණ ස්ථානයේ පිහිටා ඇත. සෑම වසරකදීම දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන මාස දොළහක කාල පරිච්ඡේදය සඳහා නගර සභාවේ මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කරනු ලබයි.

2011 දෙසැම්බර් 31 දිනට ස්ථිර සේවක සංඛ්‍යාව 81 වන අතර, අනියම් කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සංඛ්‍යාව වේ.

බලන්ගොඩ නගර සභාව ගරු සභාපතිතුමා ඇතුළු ගරු නාගරික මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගෙන් යුක්තය. එමෙන්ම කොට්ඨාශ 09 න් සමන්විත තම බලප්‍රදේශය වර්ග කිලෝ මීටර්

(Km²) 16.2 ක භූමි ප්‍රදේශයක වෙසෙන 23,220 ක් පමණ වන නාගරික ජනතාව උදෙසා තම සේවාවන් සපයයි.

1.2 ප්‍රධාන ක්‍රියාකාරකම් මා මෙහෙයුම්වල ස්වභාවය :

පවරන ලද බලතල අනුව පවත්නා සම්පත් කාර්යක්ෂමව හා සඵලමත් ලෙස යොදවමින් සියළු නගර වැසියන්ට අවශ්‍ය වන්නා වූ පහසුකම් හා සේවාවන් ඔවුන් තෘප්තිමත්වන ආකාරයෙන් ඉටුකර අභිමානවත් පුරවරයක් නිර්මාණය කිරීමය.

1.3 අනුකූලතාවය පිළිබඳ ප්‍රකාශනය :

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙළ කොට ඇත්තේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය , මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය හා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට හා නගර සභා ආඥා පනතට අනුගතවන අයුරිනි. එම නිසා මූල්‍ය තත්ත්වය මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ මුදල් ප්‍රවාහයන් සාධාරණ ලෙස ඉදිරිපත් කරයි.

1.4 සන්සන්දනාත්මක තොරතුරු :

සභාව විසින් ගිණුම්කරණ ප්‍රතිපත්ති අඛණ්ඩව යොගෙන ඇති අතර, ඒවා පෙර වර්ෂයේ දී භාවිතා කරන ලද ගිණුම් ප්‍රතිපත්ති හා අනුරූප වේ. වඩාත් යෝග්‍ය ඉදිරිපත් කිරීම අරඹයා වර්ෂයේ ඉරිදිපත් කිරීම සමඟ අනුරූපවීමට අවශ්‍ය අවස්ථාවලදී සන්සන්දනාත්මක තොරතුරු නැවත වර්ගකර දක්වා ඇත.

1.5 ගිණුම්කරණ පදනම :

ඓතිහාසික පිරිවැය පදනම මත සභාවේ මූල්‍ය ප්‍රකාශ පිළියෙලකොට ඇති අතර, මූල්‍ය ප්‍රකාශයන්ට බලපාන උද්ධමන සාධක සම්බන්ධයෙන් ගැලපීම් සිදුනොකර ඒකාකාරව යොදා ගන්නා ලදී.

1.6 ක්‍රියාකාරී හා ඉදිරිපත් කර ඇති මුදල් වර්ගය

මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ සභාවේ ක්‍රියාකාරී මුදල් වර්ගය වන ශ්‍රී ලංකා රුපියල් වලිනි.

1.7 ගිණුම් පිළිබඳ වැදගත් තීන්දු හා ඇස්තමේන්තු :

මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී ගිණුම් ප්‍රතිපත්ති යොදා ගැනීමේ දී බලපාන හා වාර්තාගත වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් වලට බලපාන තීරණ ගැනීමට, ඇස්තමේන්තු කිරීමට හා උපදෙස් වලට එළඹීමට සභාවට සිදුවේ. සත්‍ය ප්‍රතිඵල මෙකී ඇස්තමේන්තු වලින් වෙනස් විය හැකිය.

ඇස්තමේන්තු හා යාවත්කාලීන උපකල්පන කාලීන පදනමකින් සමාලෝචනය කරනු ලැබේ. ගිණුම් ඇස්තමේන්තුවල සංශෝධන ඇස්තමේන්තු ද සංශෝධනය කෙරෙන කාලපරිච්ඡේදය තුළ අදාළ සංශෝධන අතීත කාල පරිච්ඡේදයට බලපාන්නේ නම් අතීත කාලපරිච්ඡේද වලට අදාළව ගිණුම්ගත කරනු ලැබේ.

2. දේපල පිරිසන හා උපකරණ :

දේපල පිරිසන හා උපකරණ යනු එක් වර්ෂයකට වඩා පරිහරණය කරන බවට අපේක්ෂිත සේවාකරණය හා පරිපාලන අවශ්‍යතා සඳහා දරණ ස්පර්ශ කල හැකි අයිතමයන්ය.

වත්කම් ලෙස හඳුනාගත් පිරිවැය හා උපකරණ අයිතිමයන් පිරිවැයට වාර්තා කර ඇත. වත්කම අත්පත්කරගැනීමට සෘජුවම දරණ ලද වියදම් පිරිවැයෙහි අන්තර්ගත වේ.

3. ජංගම වත්කම් :

3.1 තොගය :

අමුද්‍රව්‍ය තොගය, පිරිවැය මිලට වාර්තාගත කෙරේ.

3.2 ලැබිය යුතු ශේෂයන් :

ණයගැති හා ලැබිය යුතු ශේෂයන් ඒවා උපලබ්ධිවන අගයට තක්සේරු කරනු ලැබේ.

3.3 මුදල් හා මුදල් සමාන විෂයයන් :

මුදල් හා මුදල් හා සමාන විෂයයන් යන්නට අතැති මුදල් ශේෂය, බැංකුවල ඇති ශේෂය ඇතුළත් වේ. ඒවා සුදුසු පරිදි මුහුණත වටිනාකම් අගය හෝ දළ අගය මත ගිණුම්ගත කරනු ලැබේ.

මුදල් ප්‍රවාහ ප්‍රකාශය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරන ප්‍රමිත අංක: 02 හි සඳහන් සෘජු පදනම මත පිළියෙළ කරනු ලැබේ.

4. වගකීම් හා ප්‍රතිපාදන :

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි / ශේෂ පත්‍රයෙහි ජංගම වගකීම් ලෙස වර්ගකර ඇති අතර, වාර්තාකරණ දිනයෙන් පසු මාස 12 ක් ඇතුළත දී නිරවුල් කිරීමට නියමිත වගකීම් වේ. මෙම වගකීම් අදාළ නිරවුල් සිදුකරන අවස්ථාවේ උපලබ්ධි වුවා සේ සලකනු ලබන මුදල් අගයට සටහන් කරනු ලැබේ.

5. මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය :

5.1 ආදායම :

ආදායම හඳුනාගැනීම හා මූල්‍ය ප්‍රකාශවල හෙළිදරව් කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරන ප්‍රමිත අංක: 01 හි විධි විධාන අනුව ආදායම්, උපචිත පදනම මත ගණන් ගනු ලැබේ.

5.2 ස්ථාවර තැන්පත් පොලී, මුද්දර ගාස්තු හා උසාවි දඩ මුදල් :

සභාව විසින් ආයෝජනය කර ඇති ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන ආදායම හා සභාවට ලැබෙන මුද්දර ගාස්තු හා උසාවි දඩ ආදායම් මුදල් පදනම මත හඳුනා ගැනේ.

5.3 වියදම් :

වියදම් හඳුනාගැනීම හා මූල්‍ය ප්‍රකාශවල හෙළිදරව් කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරන ප්‍රමිති අංක: 01 හි විධි විධාන අනුව වියදම් උපචිත පදනම මත ගණන් ගනු ලැබේ. වර්ෂය සඳහා මූල්‍ය කාර්ය සාධනය ගණනය කිරීමේ දී මෙහෙයුම් කටයුතු සඳහා වන ප්‍රාග්ධන වත්කම් ක්‍රියාකාරී තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා වැය වූ සියළුම වියදම් ආදායමට ගලපනු ලැබේ.

බලන්නෝග්‍රහණ නගර සභාව
 ශේෂ පත්‍ර සටහන් - 2011

සටහන - 1

	1	2	3	5	6
	සාමාන්‍ය පරිපාලනය	පොදු සේවා	භෞතික පැවැත්ම	පොදු අවශ්‍යතා සේවා	සුභසාධක සේවා
(1) පුනරාවර්තන ආදායම්					
310 වරිපතම් හා බදු	3,600,000.00	-	-	-	3,600,000.00
320 කුලී	-	-	1,458,002.50	16,259,796.62	17,909,407.94
330 බලපත්‍ර	334,325.00	1,449,637.93	-	-	1,783,962.93
340 සේවාවන් සඳහා ගාස්තු	77,800.00	1,221,469.15	2,184,224.34	11,733,216.52	15,322,426.49
350 වරෙන්තු ගාස්තු දඩ හා දඩුවම්	456,458.29	1,500.00	91,512.00	528,521.00	1,113,888.79
360 වෙනත් ආදායම්	4,860,613.80	2,448,736.00	56,231.50	65,672.64	7,436,843.94
370 ආදායම් ආධාර	11,288,538.82	2,686,488.00	1,360,004.00	1,040,220.00	23,105,734.82
පුනරාවර්තන ආදායම් එකතුව	20,617,735.91	7,807,831.08	5,149,974.34	29,627,426.78	70,272,264.91
(2) පුනරාවර්තන වියදම්					
410 පෞද්ගලික පඩිතඩි	8,482,098.73	12,007,723.40	6,435,922.68	3,117,818.89	33,002,494.57
420 ගමන් වියදම්	260,430.85	103,575.64	24,984.75	-	393,537.24
430 සැපයුම් හා උපකරණ	2,069,092.12	2,349,548.80	3,163,155.76	11,329,388.64	19,529,621.57
440 ප්‍රවෘත්ති වත්කම් අලුත්වැඩියාව හා නඩත්තුව	1,324,243.60	2,537,426.44	8,201,510.33	3,099,658.85	15,262,638.14
450 ප්‍රවාහන සම්බන්ධතා, අවශ්‍යතා හා වෙනත් සේවා	1,405,141.32	351,942.04	633,159.55	2,686,147.58	5,199,771.08
460 පොලී ගෙවීම් ලාභාංශ හා ප්‍රසාද මුදල්	-	-	-	7,180,251.86	7,180,251.86
470 ආධාර මුදල් දායක මුදල් හා සහනාධාර	4,290.00	-	540.00	-	203,374.50
480 විශ්‍රාම වැටුප් විශ්‍රාම ප්‍රතිලාභ හා පාරිභෝගික	218,334.36	-	-	-	218,334.36
පුනරාවර්තන වියදම් එකතුව	13,763,630.98	17,350,216.32	18,459,273.07	27,413,265.82	80,990,023.32
පුනරාවර්තන වියදමට වඩා වැඩි/(අඩු) පුනරාවර්තන ආදායම්					(10,717,758.41)
(3) ප්‍රාග්ධන ආදායම්					
380 මුලධන ආධාර	-	-	20,081,422.31	-	20,081,422.31
ප්‍රාග්ධන වියදම්					
510 ප්‍රාග්ධන වැය	-	-	-	-	9,363,663.90
520 පුස්තකාල පොත් මිලදීගැනීම	-	26,053,582.09	-	-	26,053,582.09
අතිරික්තය/(උපහතාවය)					(16,818,583.69)

පිළියෙල කළේ:

පරීක්ෂා කළේ:

අනුමත කළේ:

බලන්නෝග්‍රහණ නගර සභාව

(Handwritten Signature)
 නගර සභාවේ
 සභාපති

බලන්ගොඩ නගර සභාව
ශේෂ පත්‍ර සටහන් - 2011

	2010/12/31	2011/12/31
සටහන - 2		
110 ජංගම නොවන වත්කම්		
111 ඉඩම හා ගොඩනැගිලි	169,608,393	193,622,074.81
112 යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ	8,134,760	9,503,199.77
113 මෝටර් රථ	34,577,055	34,577,055.00
114 ලී බඩු සවිකිරීම	7,801,577	8,473,036.76
115 පුස්තකාල පොත්	1,161,891	1,290,556.39
	221,283,676	247,465,922.73
සටහන - 3		
120 අතැති තොග		
121 පොදු ගබඩා	696,166	768,655.84
	696,166	768,655.84
සටහන - 4		
150 අයකරගත හැකි උපයෝගී සේවා		
151 අගරු වෙත්පත්	335,094	196,935.45
	335,094	196,935.45
සටහන - 5		
160 ආදායම් ණය ගැතියෝ		
161 හිඟ හිටි වරිපනම්	2,452,284	1,917,663.43
163 හිඟ හිටි වෙනත් ආදායම්	22,305,897	29,587,612.86
	24,758,182	31,505,276.29
සටහන - 6		
170 පෙර ගෙවුම්		
171 විවිධ අත්තිකාරම්	31,826,754	31,553,484.41
172 මුදල් මාරු	9,303,601	9,303,600.67
	41,130,355	40,857,085.08
සටහන - 7		
180 ආයෝජන		
181 සභාවේ මුදල් - ස්ථාවර තැන්පත්	3,616,394	1,535,552.32
182 සේවක ඇප තැන්පත් ආයෝජන	180,621	177,481.12
	3,797,015	1,713,033.44
සටහන - 8		
90 මුදල්		
91 ලංකා බැංකුවේ ජංගම ගිණුම් - 5947660	1,735,001	3,102,642.63
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 6351750	20,608,297	18,754,881.78
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 6351748	386,882	446,785.75
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 6352159	445,823	242,822.98
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 6352717	60,037	167,701.71
92. මහජන බැංකුවේ ජංගම ගිණුම - 0032614	16,432	63,786.42
	23,252,472	22,778,621.27

සටහන - 9

- 230 ණය හිමියෝ
- 231 වියදම් ණය හිමියෝ
- 232 පොදු සැපයුම් ණය හිමියෝ
- 233 ගෙවිය යුතු ශේෂ
- 234 නොගෙවූ වැටුප් හා වේතන

2010/12/31

2011/12/31

56,409,031	26,586,051.73
1,501,616	9,037,519.51
31,037,041	36,764,642.52
595,147	663,245.68
89,542,836	73,051,459.44

සටහන -10

- 250 ආපසු ගෙවිය යුතු තැන්පත්
- 251 සේවක ඇප
- 253 මිශ්‍ර තැන්පත්

180,621	177,481.12
66,158,229	13,736,405.23
66,338,850	13,913,886.35

සටහන - 11

- 210 සමුච්චිත අරමුදල හා සංචිත
- 211 සමුච්චිත අරමුදල හා උගුණතා ගිණුම
- 212 ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායක වීම

(154,023,198)	(80,800,351.09)
221,283,675	247,465,922.40
67,260,477	166,665,571.31

සටහන -12

- 220 ණය ප්‍රාග්ධනය
- 221 දේශීය ණය හා සංවර්ධන අරමුදල

93,812,543	93,658,198.71
93,812,543	93,658,198.71

පිළියෙල කළේ:

පරීක්ෂා කළේ:

අනුමත කළේ

ධුලක්ගොඩ නගර සභාව



 ගණකාධිකාරී ලේකම් සභාපති

බලන්ගොඩ නගර සභාව
විස්තරාත්මක සටහන් - 2011

සටහන් - 01

		2011/12/31
ලැබිය යුතු ශේෂය		
බස් නැවතුම්පොල කඩකාමර	5-322 (i)	877,793.93
තානායම් ගාස්තු	5-325	79,713.90
වරෙන්තු ගාස්තු	1-50	523,653.00
මුද්දර ගාස්තු	1-364	5,017,071.00
මහජන පොළ ගාස්තු	3-322	75,300.00
සභාව සතු දේපල	3-324	44,862.00
ගලි බටුසර කුලී	2-342	142,713.97
කී මනි	5-344	409,300.80
සේවක නිල නිවාස කුලී	3-321	1,575.00
මස් හා මාදු කඩකුලී		114,021.50
විවෘත කඩ කුලී		20,000.00
බස් නවතුම්පළ හා පොල වැසිකිළි ගාස්තු		48,183.23
ප්‍රාග්ධන ලැබීම්		19,059,151.31
මැණික් කඩ කුලී		9,000.00
තානායම් ණයගැතියෝ		655,315.03
පොදු පෙළඳසැල කඩ කුලී		7,500.00
සාප්පු කඩ කුලී		12,000.00
පොලී ප්‍රතිපූර්ණ		490,630.93
වැටුප් ප්‍රතිපූර්ණ		1,898,679.00
බැකෝ යන්ත්‍ර කුලී		101,148.26
		29,587,612.86

සටහන් - 02

ගෙවිය යුතු ශේෂ		
ජාතිය ගොඩනැගීමේ බදු		163,490.00
මුද්දර බදු		118,739.00
ණය පොලී - දේශීය ණය හා සංවර්ධන අරමුදල		31,909,776.39
පළාත් පාලන විශ්‍රාම දායක මුදල්		994,263.99
විගණක ගාස්තු		600,000.00
ගෙවිය යුතු වැට් ගිණුම		2,978,373.14
		36,764,642.52

පිළියෙල කළේ:

පරීක්ෂා කළේ:

අනුමත කළේ

බලන්ගොඩ නගර සභාව


 ගණකාධිකාරී ලේකම් සභාපති

අරමුණු

බළන්ගොඩ නගර සභාව
2011 දෙසැම්බර් 31 දිනට
ශේෂ පිරික්සුම

අනු අංකය	විස්තරය	ලෙ.පි. අංකය	මුදල (හර)		මුදල (බැර)	
			රු.	ශත	රු.	ශත
1	ඉඩම් හා ගොඩනැගිලි	2	193,622,074.81			
2	යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ	4	9,503,199.77			
3	මෝටර් රථ හා උපකරණ	8	34,577,055.00			
4	ලී බඩු හා සවිකිරීම්	6	8,473,036.76			
5	පුස්තකාල පොත්	10	1,290,556.39			
6	අගරු වෙක්පත්	12	196,935.45			
7	විවිධ අත්තිකාරම්	14	31,553,484.41			
8	ස්ථීර තැන්පත් - ආයෝජන	16	1,535,552.32			
9	වරිපනම් බදු පාලන ගිණුම (1-10)	18	1,917,663.43			
10	සේවක නිල නිවාස කුලී පාලන ගිණුම	18-i	1,575.00			
11	කුලී පාලන ගිණුම - බස් නැවතුම්පොල කඩකාමර	20	877,793.93			
12	අයකරගත හැකි ගාස්තු- බස් නවතුම්පල හා පොල වැසිකිළි ගාස්තු	22	48,183.23			
13	බලපත්‍ර ගාස්තු පාලන ගිණුම -2-30					
14	වරෙන්තු ගාස්තු හා උසාවි දඩ පාලන ගිණුම 1-50	24	523,653.00			
15	තොග ගබඩා ගිණුම	26	768,655.84			
16	මුද්දර ගාස්තු ණය ගැතියෝ	28	5,017,071.00			
17	සේවක ඇප ආයෝජන ගිණුම	30	177,481.12			
18	සේවක ණය	32	2,003,585.71			
19	මුදල් මාරු ගිණුම	34	9,303,600.67			
20	විවෘත කඩ කුලී	36	20,000.00			
21	කුලී පාලන ගිණුම (3-322 i)	224	75,300.00			
22	ලැබිය යුතු මැණික් කඩ කුලී	38	9,000.00			
23	ගලි බවුසර කුලී පාලන ගිණුම	40	142,713.97			
24	ලැබිය යුතු තානායම් ගාස්තු	42	79,713.90			
25	ලැබිය යුතු සභාව සතු දේපල	46	44,862.00			
26	ලැබිය යුතු කී මනි ගිණුම	48	409,300.80			
27	තානායම් ණයගැතියෝ	50	655,315.03			
28	ලැබිය යුතු පොදු වෙළඳසැල කඩ කුලී 5-323	54	7,500.00			
29	ලැබිය යුතු ප්‍රාග්ධන ලැබීම්	56	19,059,151.31			
30	ලැබිය යුතු සාප්පු කඩ කුලී	58	12,000.00			
31	වියදම් ණය හිමි ගිණුම	61			26,586,051.73	
32	ලැබිය යුතු සේවක ණය පොලී ප්‍රතිපූර්ණ ගිණුම	62	490,630.93			
33	සේවක ඇප තැන්පත් ගිණුම	64			177,481.12	
34	ලැබිය යුතු බැකෝ යන්ත්‍ර කුලී	66	101,148.26			
35	මිශ්‍ර තැන්පත් ගිණුම	69			13,736,405.23	
36	සමුච්චිත අරමුදල් ගිණුම	70	63,981,767.40			
37	ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීම් ගිණුම	73			247,465,922.40	
38	දේශීය ණය හා සංවර්ධන අරමුදල් ගිණුම	75			93,658,198.71	
39	වැටුප් ණයහිමියෝ	77			663,245.68	
40	ගබඩා ණයහිමි ගිණුම	79			9,037,519.51	
41	ලැබිය / (ගෙවියයුතු) වැට් ගිණුම	81			2,978,373.14	
42	ගෙවිය යුතු ජා.ගො.බ ගිණුම	83			163,490.00	
43	ගෙවිය යුතු මුද්දර ගාස්තු ගිණුම	85			118,739.00	
44	ගෙවිය යුතු ණය පොලී ගිණුම	87			31,909,776.39	
45	ගෙවිය යුතු විශ්‍රාම දායක මුදල් ගිණුම	89			994,263.99	
46	වරිපනම් හා බදු ගිණුම (1-10)	91			3,600,000.00	
47	වරිපනම් හා බදු ගිණුම (6-10)	92				
48	කුලී ගිණුම (3-20)	95			1,458,002.50	
49	කුලී ගිණුම (5-20)	96			16,259,796.62	
50	ලැබිය යුතු මස් හා මාදු කඩකුලී ගිණුම	96	114,021.50			
51	කුලී ගිණුම (6-20)	99			191,608.82	

52	බලපත්‍ර ගාස්තු ගිණුම (1-30)	101		334,325.00
53	බලපත්‍ර ගාස්තු ගිණුම (2-30)	103		1,449,637.93
54	සේවා සඳහා ගාස්තු ගෙවීම (1-40)	105		77,800.00
55	සේවා සඳහා ගාස්තු ගෙවීම (2-40)	107		1,221,469.15
56	සේවා සඳහා ගාස්තු ගෙවීම (3-40)	108		2,184,224.34
57	සේවා සඳහා ගාස්තු ගෙවීම (5-40)	111		11,733,216.52
58	සේවා සඳහා ගාස්තු ගෙවීම (6-40)	113		105,716.48
59	වරෙන්තු ගාස්තු හා දඩ මුදල් (1-50)	115		456,458.29
60	වරෙන්තු ගාස්තු හා දඩ මුදල් (2-50)	117		1,500.00
61	වරෙන්තු ගාස්තු හා දඩ මුදල් (3-50)	119		91,512.00
62	වරෙන්තු ගාස්තු හා දඩ මුදල් (5-50)	121		528,521.00
63	වරෙන්තු ගාස්තු හා දඩ මුදල් (6-50)	123		35,897.50
64	වෙන්ත ආදායම් ගිණුම (1-60)	125		4,860,613.80
65	වෙන්ත ආදායම් ගිණුම (2-60)	127		2,448,736.00
66	වෙන්ත ආදායම් ගිණුම (3-60)	129		56,231.50
67	වෙන්ත ආදායම් ගිණුම (5-60)	131		65,672.64
68	වෙන්ත ආදායම් ගිණුම (6-60)	133		5,590.00
69	අදායම් ආධාර (1-70)	135		11,288,538.82
70	අදායම් ආධාර (2-70)	137		2,686,488.00
71	අදායම් ආධාර (3-70)	139		1,360,004.00
72	අදායම් ආධාර (5-70)	141		1,040,220.00
73	අදායම් ආධාර (6-70)	143		6,730,484.00
74	ප්‍රාග්ධන ලැබීම් ගිණුම (1-80)	145		
75	ප්‍රාග්ධන ලැබීම් ගිණුම (3-80)	147		20,081,422.31
76	පෞද්ගලික පඩි නඩි ගිණුම (1-410)	148	8,482,098.73	
77	පෞද්ගලික පඩි නඩි ගිණුම (2-410)	150	12,007,723.40	
78	පෞද්ගලික පඩි නඩි ගිණුම (3-410)	152	6,435,922.68	
79	පෞද්ගලික පඩි නඩි ගිණුම (5-410)	154	3,117,818.89	
80	පෞද්ගලික පඩි නඩි ගිණුම (6-410)	156	2,958,930.87	
81	ගමන් වියදම් (1-420)	158	260,430.85	
82	ගමන් වියදම් (2-420)	160	103,575.64	
83	ගමන් වියදම් (3-420)	162	24,984.75	
84	ගමන් වියදම් (6-420)	164	4,546.00	
85	සැපයුම් හා උපකරණ (1-430)	166	2,069,092.12	
86	සැපයුම් හා උපකරණ (2-430)	168	2,349,548.80	
87	සැපයුම් හා උපකරණ (3-430)	170	3,163,155.76	
88	සැපයුම් හා උපකරණ (5-430)	172	11,329,388.64	
89	සැපයුම් හා උපකරණ (6-430)	174	618,436.25	
90	ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තු ගිණුම (1-440)	176	1,324,243.60	
91	ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තු ගිණුම (2-440)	178	2,537,426.44	
92	ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තු ගිණුම (3-440)	180	8,201,510.33	
93	ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තු ගිණුම (5-440)	182	3,099,658.85	
94	ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තු ගිණුම (6-440)	184	99,798.92	
95	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා (1-450)	186	1,405,141.32	
96	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා (2-450)	188	351,942.04	
97	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා (3-450)	190	633,159.55	
98	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා (5-450)	192	2,686,147.58	
99	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා (6-450)	194	123,380.59	
100	පොලී හා ලාභාංශ ගෙවීම් ගිණුම (5-460)	196	7,180,251.86	
101	ආධාර මුදල් දායක මුදල් හා සහනාධාර (1-470)	198	4,290.00	
102	ආධාර මුදල් දායක මුදල් හා සහනාධාර (2-470)	200		
103	ආධාර මුදල් දායක මුදල් හා සහනාධාර (3-70)	200	540.00	
104	ආධාර මුදල් දායක මුදල් හා සහනාධාර (6-470)	202	198,544.50	
105	විශාම වැටුප් ප්‍රතිලාභ හා පාරිතෝෂික ගිණුම (1-480)	204	218,334.36	
106	විශාම වැටුප් ප්‍රතිලාභ හා පාරිතෝෂික ගිණුම (3-480)	206		
107	විශාම වැටුප් ප්‍රතිලාභ හා පාරිතෝෂික ගිණුම (6-480)	208		
108	ප්‍රාග්ධන වියදම ගිණුම - පුස්තකාල පොත් (6-510)	210	128,665.50	

109	ප්‍රාග්ධන වියදම් ගිණුම (5-510)	212		
110	ප්‍රාග්ධන වියදම් ගිණුම (3-510)	214	26,053,582.09	
111	ලැබිය යුතු වැටුප් ප්‍රතිපූරණ	217	1,898,679.00	
112	ගෙවිය යුතු විගණක ගාස්තු	219		600,000.00
113	මුදල් පොත - පොදු ගිණුම - 6351750		18,754,881.78	
114	මුදල් පොත- ලංකා බැංකුව - 5947660		3,102,642.63	
115	මුදල් පොත - 6351748		446,785.75	
116	මුදල් පොත - නාගරික සංවර්ධන අධිකාරී ගිණුම - 6352159		242,822.98	
117	මුදල් පොත - පරිසර ගිණුම - 6352717		167,701.71	
118	මුදල් පොත - තානායම් ගිණුම 0032614		63,786.42	
			518,443,154.12	518,443,154.12

පිළියෙල කළේ:

පරීක්ෂා කළේ:

අනුමත කළේ

බලවත්ගොඩ නගර සභාව




 ගණකාධිකාරී ලේකම් සභාපති

අනු අංකය	විස්තරය		ලෙ.පි.	හර	බැර
1	ලැබිය යුතු සභාව සතු දේපල ගිණුම කුලී ගිණුම (2011 වර්ෂයේ බිල්කිරීම ගිණුම්ගත කිරීම)	හර	46 95	75,720.00	75,720.00
2	වරෙන්තු ගාස්තු හා උසාවි දඩ පාලන ගිණුම 1-50 වරෙන්තු ගාස්තු හා උසාවි දඩ පාලන ගිණුම 6-50 (2011-08-05 දින වැරදියට ගිණුම්ගතවීම නිවැරදි කිරීම)	හර	24 123	1,203.00	1,203.00
3	ස්ථාව තැන්පත් ආයෝජනය ගිණුම වෙනත් ආදායම් ගිණුම 1-60 (2011-12-31 දිනට ඉතිරිව ඇති ස්ථාවර තැන්පත් ගිණුම්වල පොලී ආදායම සටහන් කිරීම)	හර	16 125	240,238.00	240,238.06
4	ලැබිය යුතු විවෘත කඩ කුලී 3-20 වරෙන්තු ගාස්තු හා දඩ 3-50 (2011-02-27 දින වැරදියට ගිණුම්ගතවීම නිවැරදි කිරීම)	හර	36 119	140.00	140.00
5	කුලීපාලන ගිණුම 3-20 කුලී ආදායම් ගිණුම 3-20 (2010 වර්ෂයේ විවෘත කඩ කුලී බිල්කිරීම ගිණුම්ගත කිරීම)	හර	36 95	1,341,000.00	1,341,000.00
6	ලැබිය යුතු දඩ මුදල් 5-50 ලැබිය යුතු දඩ මුදල් 3-50 (2011-03-21 දින වැරදියට ගිණුම්ගතවීම නිවැරදි කිරීම)	හර	120 119	200.00	200.00
7	වැටුප් ණයහිමියෝ සමුච්චිත අරමුදල ණයහිමියන්ගේ අගය නිවැරදි කිරීම	හර	76 71	49,000.00	49,000.00
8	සේවා සඳහා ගාස්තු ගිණුම 3-40 ලැබිය යුතු මැණික් කඩ කුලී ගිණුම 5-323 II (2011-01-05 දින අය ශීර්ෂ මාරු වී සටහන්වීම නිවැරදි කිරීම)	හර	108 38	500.00	500.00
9	ලැබිය යුතු පොදුවෙළඳසැල කඩකුලී ගිණුම 5-323 III ලැබිය යුතු සභාව සතු දේපළ ගිණුම 3-324 (2011-1-10 දින අයශීර්ෂ මාරු වී ගිණුම්ගතවීම නිවැරදි කිරීම)	හර	54 47	1,500.00	1,500.00
10	පොලී ගෙවීම් ලාභාංශ හා ප්‍රසාද මුදල් ගෙවීම 15-460 ගෙවිය යුතු පොලී ගිණුම (2011 වර්ෂයට අදාල බස්නාහුවකුම්පල ඉදිකිරීම සඳහා ලබාගත් ණය සඳහා පොලී වෙන්කිරීම)	හර	196 86	6,976,588.59	6,976,588.59

11	ගමන් වියදම් (1-420)	හර	158	56,964.00	2,612,571.19
	සැපයුම් හා උපකරණ ගිණුම(1-430)	හර	166	144,260.40	
	ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියාව හා නඩත්තු ගිණුම (1-440)	හර	176	49,656.14	
	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා ගිණුම (1-450)	හර	186	170,145.47	
	ආධාර මුදල් , දායක මුදල් හා සහනාධාර ගිණුම (1-470)	හර	198	3,060.00	
	සැපයුම් හා උපකරණ ගිණුම (2-430)	හර	168	350,234.15	
	ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියාව හා නඩත්තු ගිණුම (2-440)	හර	178	39,301.00	
	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා ගිණුම (2-450)	හර	188	40,958.21	
	සැපයුම් හා උපකරණ ගිණුම (3-430)	හර	170	461,911.66	
	ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියාව හා නඩත්තු ගිණුම (3-440)	හර	180	647,678.00	
	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා ගිණුම (3-450)	හර	190	15,000.00	
	ආධාර මුදල් ,දායක මුදල් හා සහනාධාර ගිණුම (3-470)	හර	200	540.00	
	මුම උපකරණමය,ඉඩම් සංවර්ධන හා ගොඩනැගිලි ගිණුම : 3-	හර	214	77,918.32	
	සැපයුම් හා උපකරණ ගිණුම (5-430)	හර	172	246,823.18	
	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා ගිණුම (5-450)	හර	192	238,061.63	
	සැපයුම් හා උපකරණ ගිණුම (6-430)	හර	174	29,904.00	
	ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියාව හා නඩත්තු ගිණුම (6-440)	හර	184	2,110.00	
ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා ගිණුම (6-450)	හර	194	12,177.95		
ආධාර මුදල්,දායක මුදල් හා සහනාධාර ගිණුම (6-470)	හර	202	8,000.00		
ලැබිය යුතු /ගෙවිය යුතු වැට් ගිණුම	හර	80	17,867.08		
විවිධ ණයහිමියෝ		60			
(2011 වර්ෂයට අදාළව ගෙවිය යුතු වියදම් පොත්වල සටහන් කිරීම)					
12	වැටුප් හා චේතන ගිණුම 1-410 හර		148	37,252.85	712,245.68
	2-410 හර	37252.85	50	478,058.36	
	3-410 හර	478058.36	152	59,066.57	
	5-410 හර	59066.57	154	88,385.00	
	6-410 හර	88385.00	156	49,482.90	
	වැටුප් ණයහිමි ගිණුම	49482.90	77		
(2011 වර්ෂයේ ගෙවිය යුතු වැටුප් : චේතන දීමනා හා අතිකාල පොත්වල සටහන් කිරීම)					
13	තොග පාලන ගිණුම	හර	26	3,582,992.85	3,582,992.85
	සැපයුම් ණයහිමියෝ		78		
(2011 වර්ෂයේ මිලදීගත් සැපයුම් උපකරණ වෙනුවෙන් ගෙවිය යුතු ශේෂයන් පොත්වල සටහන් කිරීම.)					
14	ලැබිය යුතු මස් හා මාළු කඩ කුලී 5-323 iv	හර	55	89,500.00	89,500.00
	ලැබිය යුතු පොදු වෙළඳසැල කුලී 5-323 iii		96		
(ලැබිය යුතු පොදු වෙළඳසැල කඩ කුලී ගිණුමේ ඇති 2011.01.01 ශේෂය මාරුකිරීම)					

15	ලැබිය යුතු වෙළඳපල කුලී ගිණුම සමුච්චිත අරමුදල (ඉම්පීරියල් ඉදිරිපිට කඩ කාමර 2011.01.01 දිනට හිඟය නිවැරදි කිරීම)	හර	225 71	27,900.00	27,900.00
16	ලැබිය යුතු මැණික් කඩකුලී ගිණුම ලැබිය යුතු මැණික් කඩ කුලී ගිණුම ලැබිය යුතු මාළු හා මස්කඩ කුලී ලැබිය යුතු සාප්පු කඩ කුලී ගිණුම (2011 ලැබීම් සටහන් කිරීමේ දී අය ශීර්ෂ අතර මාරුවීම් නිවැරදි කිරීම)	හර	54 89 96 59	267,302.00	13,500.00 248,302.00 5,500.00
17	කුලී ගිණුම 5-20 ලැබිය යුතු මැණික් කඩ කුලී ගිණුම 5-323 ii (2011.08.11 දිනි වැරදියට ගිණුම්ගතවීම නිවැරදි කිරීම.)	හර	96 39	2,000.00	2,000.00
18	ලැබිය යුතු සාප්පු කඩකුලී ගිණුම කඩ කුලී ගිණුම 5 - 20 (2011 වර්ෂයේ සාප්පු කඩකුලී බිල් කිරීම සටහන් කිරීම)	හර	58 97	504,000.00	504,000.00
19	ලැබිය යුතු මැණික් කඩ කුලී ගිණුම 5-323 ii කුලී ගිණුම 5-20 (2011 වර්ෂයේ මැණික් කඩකුලී බිල්කිරීම සටහන් කිරීම)	හර	38 97	265,000.00	265,000.00
20	ලැබිය යුතු පොදු වෙළඳසැල කුලී ගිණුම 5- 323 iii කුලී ගිණුම 5-20 (2011 වර්ෂයේ බිල්කිරීම සටහන් කිරීම)	හර	54 97	648,000.00	648,000.00
21	ලැබිය යුතු මාස් මාළු ගිණුම 5-323 iv කුලී ගිණුම 5-20 (2011 වර්ෂයේ බිල් කිරීමට සටහන් කිරීම)	හර	96 96-A	2,514,210.00	2,514,210.00
22	ලැබිය යුතු වෙළඳසැල කුලී පාලන ගිණුම 5-322 i කුලී ගිණුම 5-20 (2011 වර්ෂයේ බිල් කිරීම සටහන් කිරීම)	හර	225 97	921,800.00	921,800.00
23	ලැබිය යුතු මුද්දර ගාස්තු ගිණුම වෙනත් ආදායම් 1-60 (2011 වර්ෂයේ බිල් කිරීම ගිණුම්ගත කිරීම)	හර	28 125	4,000,000.00	4,000,000.00
24	ලැබිය යුතු වරෙන්තු ගාස්තු හා උසාවි දඩ ගිණුම 1-50 වරෙන්තු ගාස්තු ගිණුම 1-50 (2011 වර්ෂයේ බිල් කිරීම ගිණුම්ගත කිරීම)	හර	24 115	370,228.00	370,228.00

25	ලැබිය යුතු ජේ.සී.බී. කුලී ගිණුම ලැබිය යුතු සභාව සතු දේපළ ගිණුම ලැබිය යුතු සේවක නිල නිවාස කුලී ගිණුම (2011 දෙසැම්බර්.අගෝස්තු,ඔක්තෝබර් මස හරස් සටහන් වලින් වැරදියට ගිණුම්ගතවීම නිවැරදි කිරීම)	හර	66 47 19	3,275.00	700.00 2,575.00
26	තැන්පත් ගිණුම ලැබිය යුතු බැක්හෝ යන්ත්‍ර (ජේ.සී.බී) (2011 දෙසැම්බර් ආදායම තැන්පත් වලින් ආදායමට ගැනීම)	හර	68 67	2,000.00	2,000.00
27	ලැබිය යුතු ජේ.සී.බී.කුලී ගිණුම සමුච්චිත අරමුදල (2010 වර්ෂයේ වැරදි ලෙස සටහන් කල ජේ.සී.බී.කුලී ආදායම නිවැරදි කිරීම)	හර	66 71	68,982.67	68,982.67
28	තැන්පත් ගිණුම ලැබිය යුතු ජේ.සී.බී.ආදායම් ගිණුම (2010 වර්ෂයේ හිඟ වලින් ලැබීම් තැන්පත් ගිණුමේ ඇති ප්‍රමාණයට ආදායමට ගැනීම)	හර	69 67	28,000.00	28,000.00
29	ලැබිය යුතු ජේ.සී.බී.ගිණුම කුලී ආදායම් ගිණුම 3-20 (2011 වර්ෂයේ බිල්කිරීම ආදායම් ගිණුමට මාරුකිරීම)	හර	66 95	20,000.00	20,000.00
30	ලැබිය යුතු ගලි බවුසර කුලී ගිණුම සමුච්චිත අරමුදල (2007 සහ 2010 තැන්පත් වල ඇති ගලි බවුසර කුලී ආදායමට ගෙන ඇති ප්‍රමාණය ආදායමින් සමුච්චිත අරමුදලට මාරුකිරීම)	හර	40 71	315,486.00	315,486.00
31	තැන්පත් ගිණුම ලැබිය යුතු ගලි බවුසර කුලී ගිණුම (2010 වර්ෂය වෙනුවෙන් බලන්ගොඩ ප්‍රා.ලේ.කාර්යාලයෙන් ලද මුදල තැන්පත් වලට ගිණුම්ගත වී තිබීම නිවැරදි කිරීම)	හර	68 41	10,350.00	10,350.00
32	තැන්පත් ගිණුම නිල නිවාස කුලී පාලන ගිණුම (2011 මැයි මස වැරදියට ගිණුම්ගත වූ සේවක නිල නිවාස කුලී නිවැරදි කිරීම)	හර	68 19	477.50	477.50
33	සේවක ණය ගිණුම විවිධ අත්තිකාරම් (2011.04.07 දින උත්සව අත්තිකාරම් ලෙස ගෙවූ මුදල විවිධ අත්තිකාරම් වලට හරකර තිබීම නිවැරදි කිරීම)	හර	32 15	60,000.00	60,000.00

34	ලැබිය යුතු ගලි බවුසර් ගිණුම සමුච්චිත අරමුදල (2010 වර්ෂය වෙනුවෙන් බලන්ගොඩ රෝහලෙන් ලැබිය යුතු මුදල අඩුවෙන් සටහන්වී තිබීම නිවැරදි කිරීම)	හර	40 71	6,900.00	6,900.00
35	තැන්පත් ගිණුම එකතු කල අගය මත බදු මුදල ජාතිය ගොඩගැනීමේ බදු ගිණුම ලැබිය යුතු ගලි බවුසර් කුලී ගිණුම (2011.01.01 දිනට ලැබිය යුතු මුදල් ලැබීමේ දී තැන්පත් වැටී සහ එන්.බී.ටී.ගිණුම් වලට මාරු වූ ශේෂයන් ලැබිය යුතු ගලි බවුසර් කුලී ගිණුමට මාරුකිරීම)	හර හර හර	68 87 82 41	2,900.00 7,902.06 2,161.23	12,967.29
36	ලැබිය යුතු අයකරගත හැකි ගාස්තු(පොදු වැසිකිළි 2:243) සමුච්චිත අරමුදල (2010.12.31 දිනට හිඟ ශේෂය ගිණුම්ගත නොවූ තිබීම නිවැරදි කිරීම)	හර	22 71	45,833.33	45,833.33
37	ලැබිය යුතු පොදු වැසිකිළි ගාස්තු ගිණුම අයකරගත හැකි ගාස්තු 2:40 (2011 වර්ෂයේ බිල් කිරීම ගිණුම්ගත කිරීම)	හර	22 107	490,674.65	490,674.65
38	සේවක ඇප තැන්පත් ගිණුම සේවක ඇප ආයෝජන ගිණුම (2011 වර්ෂය තුළ ඉවත්ව ගිය සේවකයින්ට අදාළව ඇප තැන්පත් ගිණුම් වලින් ඉවත් කිරීම)	හර	64 31	26,950.73	26,950.73
39	සේවක ඇප ආයෝජන ගිණුම සේවක ඇප තැන්පත් ගිණුම (2011 වර්ෂයේ ඇප තැන්පත් ආයෝජන හා ආයෝජන පොලී ගිණුම්වල සටහන් කිරීම)	හර	30 65	23,810.72	23,810.72
40	ලැබිය යුතු ප්‍රාග්ධන ලැබීම් ගිණුම ප්‍රාග්ධන ආදායම් - 3:580 (2011 වර්ෂයට අදාළ ප්‍රාග්ධන ලැබීම් ගිණුම්ගත කිරීම)	හර හර	56 147	20,081,422.31	20,081,422.31
41	අගරු වෙත්පත් ගිණුම වැටුප් ණය හිමි ගිණුම (2011 දෙසැම්බර් වැරදියට ගිණුම්ගත වීම නිවැරදි කිරීම ව.අ.38,39)	හර	12 77	21,654.21	21,654.21
42	වැටුප් ණයහිමි ගිණුම වැටුප් හා වේතන 5:410 (2010 දෙසැම්බර් මස වැටුප් ගෙවීම (තානායම) එම ගිණුමෙන් ඉවත් කිරීම සටහන් කිරීම)	හර	76 155	105,940.00	105,940.00

43	වැටුප් ණහිම ගිණුම සමුච්චිත අරමුදල (2010 වර්ෂයේ තානායම් වැටුප් ණහිමියන්ගේ ශේෂය වැඩියෙන් සටහන් කිරීම නිවැරදි කිරීම)	හර	76 71	50.00	50.00
44	ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බදු ගිණුම තැන්පත් ගිණුම (2010 හා 2011 වර්ෂවල ජා.ගො.බදු වෙනුවෙන් ගෙවූ මුදල තැන්පත් ගිණුමෙන් මාරුකිරීම)	හර	82 68	680,522.90	680,522.90
45	කුලී පාලන ගිණුම ගල් බවුසර් 2:40 කුලී ගිණුම 2:40 (2011 වර්ෂයේ බිල්කිරීම ගිණුම්ගත කිරීම)	හර	40 107	688,302.00	688,302.00
46	ගෙවිය යුතු විශ්‍රාම වැටුප් දායක මුදල් සමුච්චිත අරමුදල (2011.01.01 දිනට පැවති ශේෂය නිවැරදි කිරීම)	හර	88 70	111,042.75	111,042.75
47	දායක විශ්‍රාම වැටුප් ගිණුම 1:480 ගෙවිය යුතු දායක විශ්‍රාම වැටුප් ගිණුම (වර්ෂයේ බිල් කිරීම ගිණුම්ගත කිරීම)	හර	204	218,334.36	218,334.36
48	ගෙවිය යුතු විශ්‍රාම වැටුප් ගිණුම වියදම් ණහිම ගිණුම (2011 වර්ෂයේ දායක විශ්‍රාම වැටුප් සඳහා ගෙවූ මුදල් වියදම් ණහිම ගිණුමෙන් මාරුකිරීම)	හර	88 61	244,455.20	244,455.20
49	ප්‍රවාහන සම්බන්ධතා හා ආවරණ සේවා 1:450 ගෙවිය යුතු විගණන ගාස්තු ගිණුම (2011 වර්ෂයේ විගණන ගාස්තු සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම)	හර	185 210	200,000.00	200,000.00
50	වියදම් ණහිම ගිණුම සමුච්චිත අරමුදල (2011 වර්ෂයේ අවසානයේ වියදම් ණහිම ගිණුමේ පවතින ශේෂය නිවැරදි කිරීම)	හර	60 71	33,115,048.18	33,115,048.18
51	සමුච්චිත අරමුදල තානායම් ණගැති ගිණුම (2010 වර්ෂයේ තානායම් ණගැති ගිණුමේ ශේෂය නිවැරදි කිරීම)	හර	70 50	294,236.70	294,236.70
52	තානායම් ණගැති ගිණුම සේවා සඳහා ගාස්තු 5:40 (2011 වර්ෂයේ බිල්කිරීම සටහන් කිරීම)	හර	50 111	13,855,430.87	13,855,430.87

53	සේවා සඳහා ගාස්තු 5:40 එකතු කල අගය මද බදු ගිණුම ජා.ගො.බදු ගිණුම තැන්පත් ගිණුම (වර්ෂය තුළදී මුදලින් ලද හා ණයට විකිණීමෙන් වූ වැට් හා එන්.ඩී.ටී. හා සේවා ගාස්තු එම ගිණුම් වලට මාරුකිරීම)	හර	110 80 82 68	2,349,714.35	1,380,743.09 4,038.86 964,932.40
54	පුස්තකාල පොත් ගිණුම යන්ත්‍ර හා උපකරණ ලී බඩු හා සවිකිරීම් ඉඩම් හා ගොඩනැගිලි ගිණුම ආදායමින් ප්‍රාග්ධන යෙදුමට දායකවීම (වර්ෂය තුළදී මිලදීගත්/ අත්පත්කරගත් ස්ථාවර වත්කම් ප්‍රාග්ධනික කිරීම)	හර හර හර හර	10 4 6 2 72	128,665.50 1,368,440.00 671,459.50 24,013,682.16	26,182,247.16
55	වියදම් ණයහිමි ගිණුම ප්‍රාග්ධන වියදම් 3:510 (කර්මාන්ත ණයහිමියන්ට ගෙවූ මුදල ප්‍රාග්ධන වියදම් ගිණුමෙන් මාරුකිරීම)	හර	60 215	4,956,962.72	4,956,962.72
56	ප්‍රාග්ධන වියදම් 3:510 වියදම් ණයහිමියෝ (වර්ෂය තුළ සිදුකරන ලද කර්මාන්ත වෙනුවෙන් ගෙවිය යුතු ණය ශේෂයන් සටහන් කිරීම)	හර	214 61	18,252,607.67	18,252,607.67
57	ගබඩා ණයහිමි ගිණුම වියදම් ණයහිමියෝ (ගබඩා ණයහිමියන්ට ගෙවූ මුදල වියදම් ණයහිමි ගිණුමේ සටහන්වීමෙන් වූ වරද නිවැරදි කිරීම)	හර	78 61	1,501,616.26	1,501,616.26
58	තොග පාලන ගිණුම ගබඩා ණයහිමි ගිණුම (වර්ෂය තුළදී මිලදීගත් අන්තර්සම්බන්ධිත ගල් වෙනුවෙන් ගෙවිය යුතු මුදල සඳහා වෙන්කිරීම් ඇතිකිරීම)	හර	26 78	9,862,217.26	9,862,217.26
59	ගබඩා ණයහිමි ගිණුම ප්‍රාග්ධන වියදම් 3:510 (අදාල ආයතන වලට ගෙවූ (අන්තර්සම්බන්ධිත ගල් වෙනුවෙන්) මුදල් ප්‍රාග්ධන ගිණුමෙන් ණයහිමි ගිණුමට මාරුකිරීම)	හර	78 215	4,386,907.00	4,386,907.00
60	ගබඩා ණයහිමි ගිණුම ප්‍රාග්ධන වියදම් 3- 50 (පරීක්ෂණ ගාස්තු වෙනුවෙන් අයකල අන්තර් සම්බන්ධිත ගල් සඳහා වූ වියදම් පොත් වලින් ඉවත් කිරීම)	හර	78 215	20,783.60	20,783.60

61	තැන්පත් ගිණුම සමුච්චිත අරමුදල (තැන්පත් ගිණුමේ පවතින වර්ෂ දෙකක් ඉක්ම වූ තැන්පතු සහ අරමුදලට බැරකිරීම)	හර	68 71	53,883,237.78	53,883,237.78
62	ලැබිය යුතු වැටුප් ප්‍රතිපූර්ණය කිරීම ආදායම් ආධාර 1-370 ආදායම් ආධාර 2-370 ආදායම් ආධාර 3-371 ආදායම් ආධාර 5-372 ආදායම් ආධාර 6-373 (වර්ෂයට අදාළ වැටුප් ප්‍රතිපූර්ණ ආදායම් ගිණුම් වලට මාරුකිරීම)	හර	216 135 137 139 141 143	22,314,123.00	10,805,652.00 2,377,763.00 1,360,004.00 1,040,220.00 6,730,484.00
63	ලැබිය යුතු සේවක නිල නිවාස කුලී ගිණුම කුලී ආදායම් ගිණුම 320 (වර්ෂයේ බිල්කිරීම ගිණුම්ගත කිරීම)	හර	19 95	21,282.50	21,282.50
64	ලැබිය යුතු සභාවේ ඡායාරූප ගිණුම 3-20 සමුච්චිත අරමුදල (2010-12-31 දිනට හිඟ ගිණුම්ගත වීමෙන් වූ වරද නිවැරදි කිරීම)	හර	46 70	2,360.00	2,360.00
65	ලැබිය යුතු සභාවේ ඡායාරූප ගිණුම 3-20 කුලී ගිණුම (2011 වර්ෂයේ බිල්කිරීම ගිණුම්ගත කිරීම)	හර	46 95	75,720.00	75,720.00
66	සැපයුම් හා උපකරණ ගිණුම 1:30 සැපයුම් හා උපකරණ ගිණුම 2:30 සැපයුම් හා උපකරණ ගිණුම 3:30 සැපයුම් හා උපකරණ ගිණුම 5:30 සැපයුම් හා උපකරණ ගිණුම 6:30 ප්‍රාග්ධන වත්කම් නඩත්තු ගිණුම - 1:40 ප්‍රාග්ධන වත්කම් නඩත්තු ගිණුම - 2:40 ප්‍රාග්ධන වත්කම් නඩත්තු ගිණුම - 3:40 ප්‍රාග්ධන වත්කම් නඩත්තු ගිණුම - 5:40 ප්‍රාග්ධන වත්කම් නඩත්තු ගිණුම - 6:40 ප්‍රවාහන සම්බන්ධතා ගිණුම - 1-50 ප්‍රවාහන සම්බන්ධතා ගිණුම - 2-50 ප්‍රවාහන සම්බන්ධතා ගිණුම - 3-50 ප්‍රාග්ධන වියදම් 3:518 ප්‍රාග්ධන වියදම් 3:518 ණයහිමි පොදු ගබඩා පාලන ගිණුම (2010 වර්ෂයේ ගබඩා අත්තිකාරම් වැය ශීර්ෂ වලට මාරුකිරීම)	හර හර හර හර හර හර හර හර හර හර හර හර හර හර හර හර හර හර හර හර	166 168 170 172 174 176 178 180 182 184 186 188 190 214 60 26	1,112,812.54 1,123,186.60 227,048.00 1,287,866.75 327,784.25 1,103,878.45 1,215,543.47 6,580,608.07 2,908,849.45 28,013.92 2,330.00 3,850.00 13,315.00 9,889,128.05 1,006,614.00	26,830,828.55

67	වර්ෂනම් හා බදු ගිණුම (1-10)	හර	90	3,600,000.00	
	කුලී ගිණුම (3-20)	හර	94	1,458,002.50	
	කුලී ගිණුම (5-20)	හර	96	16,259,796.62	
	කුලී ගිණුම (6-20)	හර	98	191,608.82	
	බලපත්‍ර ගාස්තු ගිණුම (1-30)	හර	100	334,325.00	
	බලපත්‍ර ගාස්තු ගිණුම (2-30)	හර	102	1,449,637.93	
	සේවා සඳහා ගාස්තු ගෙවීම (1-40)	හර	104	77,800.00	
	සේවා සඳහා ගාස්තු ගෙවීම (2-40)	හර	106	1,221,469.15	
	සේවා සඳහා ගාස්තු ගෙවීම (3-40)		108	2,184,224.34	
	සේවා සඳහා ගාස්තු ගෙවීම (5-40)		110	11,733,216.52	
	සේවා සඳහා ගාස්තු ගෙවීම (6-40)		112	105,716.48	
	වරෙන්තු ගාස්තු හා දඩ මුදල් (1-50)		114	456,458.29	
	වරෙන්තු ගාස්තු හා දඩ මුදල් (2-50)		116	1,500.00	
	වරෙන්තු ගාස්තු හා දඩ මුදල් (3-50)		118	91,512.00	
	වරෙන්තු ගාස්තු හා දඩ මුදල් (5-50)		120	528,521.00	
	වරෙන්තු ගාස්තු හා දඩ මුදල් (6-50)		122	35,897.50	
	වෙන්ක ආදායම් ගිණුම (1-60)		124	4,860,613.80	
	වෙන්ක ආදායම් ගිණුම (2-60)		126	2,448,736.00	
	වෙන්ක ආදායම් ගිණුම (3-60)		128	56,231.50	
	වෙන්ක ආදායම් ගිණුම (5-60)		130	65,672.64	
	වෙන්ක ආදායම් ගිණුම (6-60)		132	5,590.00	
	අදායම් ආධාර (1-70)		134	11,288,538.82	
	අදායම් ආධාර (2-70)		136	2,686,488.00	
	අදායම් ආධාර (3-70)		138	1,360,004.00	
	අදායම් ආධාර (5-70)		140	1,040,220.00	
	අදායම් ආධාර (6-70)		143	6,730,484.00	
	ප්‍රාග්ධන ලැබීම් ගිණුම (3-80)		146	20,081,422.31	
	පොද්ගලික පඩි නඩි ගිණුම (1-410)		148		8,482,098.73
	පොද්ගලික පඩි නඩි ගිණුම (2-410)		150		12,007,723.40
	පොද්ගලික පඩි නඩි ගිණුම (3-410)		152		6,435,922.68
	පොද්ගලික පඩි නඩි ගිණුම (5-410)		154		3,117,818.89
	පොද්ගලික පඩි නඩි ගිණුම (6-410)		156		2,958,930.87
	ගමන් වියදම් (1-420)		158		260,430.85
	ගමන් වියදම් (2-420)		160		103,575.64
	ගමන් වියදම් (3-420)		162		24,984.75
	ගමන් වියදම් (6-420)		164		4,546.00
	සැපයුම් හා උපකරණ (1-430)		166		2,069,092.12
	සැපයුම් හා උපකරණ (2-430)		168		2,349,548.80
	සැපයුම් හා උපකරණ (3-430)		170		3,163,155.76
	සැපයුම් හා උපකරණ (5-430)		172		11,329,388.64
	සැපයුම් හා උපකරණ (6-430)		174		618,436.25
	ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තු ගිණුම (1-440)		176		1,324,243.60
	ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තු ගිණුම (2-440)		178		2,537,426.44
	ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තු ගිණුම (3-440)		180		8,201,510.33
	ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තු ගිණුම (5-440)		182		3,099,658.85
	ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තු ගිණුම (6-440)		184		99,798.92
	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා (1-450)		186		1,405,141.32
	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා (2-450)		188		351,942.04
	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා (3-450)		190		633,159.55
	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා (5-450)		192		2,686,147.58
	ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා (6-450)		194		123,380.59
	පොලී හා ලාභාංශ ගෙවීම් ගිණුම (5-460)		196		7,180,251.86
	ආධාර මුදල් දායක මුදල් හා සහනාධාර (1-470)		198		4,290.00
	ආධාර මුදල් දායක මුදල් හා සහනාධාර (3-70)		200		540.00
	ආධාර මුදල් දායක මුදල් හා සහනාධාර (6-470)		202		198,544.50
	විශාම වැටුප් ප්‍රතිලාභ හා පාරිභෝගික ගිණුම (1-480)		204		218,334.36
	ප්‍රාග්ධන වියදම් ගිණුම - පුස්තකාල පොත් (6-510)		210		128,665.50
ප්‍රාග්ධන වියදම් ගිණුම (3-510)		214		26,053,582.09	

(ආදායම් වියදම් ගිණුම් වල ශේෂයන් අවසාන ගිණුම්වලටමාරු කිරීම)

68	සමුච්චි. අරමුදල ආදායම් වියදම් ගිණුම (2011 වර්ෂයේ උෂනතාවය සමුච්චික අරමුදලට මාරුකිරීම)	හර	70	16,818,583.26	16,818,583.26
----	--	----	----	---------------	---------------

ජනල් සටහන් අංක 01 සිට 68 දක්වා නිවැරදි බවට සහතික කරමි.

බලත්ගොඩ තනර සභාව


 ගණාධිකාරී


 දේපළ
 සහතික